

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 ජනවාරි මස 13 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහ සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|--|---|---|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ චන්දන කුමාර මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමා | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජේතේන්ද්‍ර කුලනිලක මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්න සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්න මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පුස්සලේලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණ ජයවර්ධන මැතිතුමිය |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගණිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී චන්ද්‍රලතා මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර් රූපසිංහ |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්දන සූරියආරච්චි මැතිතුමා |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |

- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැතිතුමිය - එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා

සහභාගී නොවූ

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.ඩී. ෆිලිප්පා ඇනට් ඔල්ගා මැතිතුමිය
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු උප සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමියනි, සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 ජනවාරි මාසයේ මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමටයි සුදානම් වෙන්නේ. ඒ සඳහා සහභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීම් වාර්තා සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා සභා වාර්තා සභා සම්මත කරන්න ගරු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාව ලබලා දෙනවා.

01.පසුගිය රැස්වීම් වාර්තා සම්මත කර ගැනීම.

- I. 2019.12.10 දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2019.12.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2019.12.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක්

බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

- II. 2019.12.16 දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2019.12.16 වන දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2019.12.16 වන දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

III. 2019.12.27 දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2019.12.27 වන දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2019.12.27 වන දින පැවති විශේෂ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තක දේවින්ද සමරවීර මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02.සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

01.සීඩී/ආර්පී/2591 හා 2018.07.30 දිනැති ලිපිය මගින් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද අදාල කඩ කාමර සඳහා මාසික කුලී වටිනාකම් සම්බන්ධව, 2018.10.11, 2018.12.17 හා 2018.12.28 දිනැතිව සිතාවක ප්‍රාදේශීය සභාව විසින් යොමු කරන ලද ලිපි හා කුලී පදිංචිකරුවන් විසින් එවන ලද අභියාචනා ද සැලකිල්ලට ගෙන "සිතාවක ප්‍රාදේශීය සභාව සතු වෙළඳ සංකීර්ණයෙහි කඩ කුලීය තක්සේරු කරවා ගැනීම" යන හිසින් යුතුව මාසික කුලී වටිනාකම් සංශෝධනය කර එම කුලී මුදල හා අදාල කඩ කාමර වල මාසික කුලීය නැවත වරක් සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් කරමින් සීඩී/ආර්පී/2591 හා 2019.12.26 දිනැතිව ප්‍රධාන තක්සේරුකරු වෙනුවට දිස්ත්‍රික් තක්සේරුකරු තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලේකම්, සිතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල වෙත යොමු කරන ලද ලිපිය.

03. ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විත්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. අංක 466, මිරියගල්ල වසමේ වසර 75 කට ආසන්න කාලයක සිට ස්ථිර පදිංචිකරුවන්ගේ ඉඩම් කට්ටි සඳහා ඔප්පු සැකසීමට පාදක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇතත් එය ප්‍රමාද වීම නිසා තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කර එම ඉඩම් සඳහා හිමිකම්පත් ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා පාදක්ක, මිරියගල්ල ඉඩම් කට්ටිකරුවන් පිරිසක් විසින් ඉඩම් කට්ටි කිරීමේ සැලැස්මද සමඟින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විත්තක දේවින්ද සමරවීර මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. ප්‍රයිම් ලැන්ඩ් ඉඩමේ පොදු කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවට ලබා දී ඇති ඉඩම හරහා පාරක් ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවය පල කරමින් 2020.01.08 දිනැතිව එම ඉඩමේ බිම් කැබලි අයිතිකරුවන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී මාලනි චන්ද්‍රලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01. මාර්ගයේ කාණු පද්ධතිය වසා දමා වැසි ජලය ඉඩමට එවීම සම්බන්ධයෙන් සී.ප්‍රා.ස. 1/5 කා.සේ.ක.නී./2019.12.19 දිනැති ලිපියට පිළිතුරු වශයෙන් තම ඉඩමට හරවා ඇති ජල පහර පරීක්ෂා කර බලා නිවැරදි තීරණයක් ඉක්මණින්ම ලබා දෙන ලෙසත් ඉල්ලා කොස්ගම, ඉහළ කොස්ගම, අංක 281/එල්/01 හි පදිංචි අමරසිරි මුණසිංහ මයා විසින් 2020.01.09 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01. පහත්ගම කිඹුල්බෙණේ පාර මුල් කොටස තාර දැමීම අවිධිමත් ලෙස සිදු කර ඇති බැවින් පරීක්ෂා කර බලා නැවත මෙම කොටසට තාර දමා සකසා දෙන මෙන් ඉල්ලා පහත්ගම කිඹුල්බෙණේ පාර ගම්වාසීන් විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

- 01. උග්ගල්ල මෙට්ටරෝ ලැන්ඩ් ඉඩම ඉදිරිපිට පීඩාකාරී ලෙස මාර්ගය කඩා දමමින් මෙට්ටරෝ ලැන්ඩ් ආයතනයේ ඉඩමට විදුලිය ලබා ගැනීම සඳහා අනවසරයෙන් විදුලි කණු සිටුවීම සම්බන්ධව පාදුක්ක, උග්ගල්ල අපිත් හෙට්ටිආරච්චි මයා විසින් එම මාර්ගයේ කපා ඇති වලවල් වසා දමා සිටුවන ලද කණු ඉවත් කර මාර්ගයේ කැඩුණු තැන් ඔවුන්ගේ මුදලින් සකස් කර දෙන ලෙසින් ඉල්ලා 2020.01.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.
- 02. පාදුක්ක, හල්පෙ ගම්වාසින් විසින් වගා ගොවිපල සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වී පිළියමක් ලබා දෙන මෙන් ඉල්ලා සිතාවක ප්‍රාදේශීය සභා පාදුක්ක උප කාර්යාලය වෙත යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

- 01. පාදුක්ක ළමා ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උපකරණයක ලී දමා ඇති අතර එම ලී කොටස් දිරාපත් වී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් ඉල්ලා 2020.01.13 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.
- 02. පාදුක්ක සතිපොලෙහි වහලය ස්ථාන කිහිපයකින් වර්ෂා කාලයේදී ජල කාන්දු වන බැවින් ඒ පිළිබඳව සොයා බලා හැකි ඉක්මණින් විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා 2020.01.13 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

- 01. පාදුක්ක, ගලගෙදර, රණවිරු මාවතෙහි සතියකට වරක් කුණු කසල එක් රැස් කිරීම සඳහා ඉල්ලීමයි යන හිසින් යුතුව රණවිරු මාවත පදිංචිකරුවන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් මේ සම්බන්ධයෙන් සලකා බලන මෙන් ඉල්ලා 2019.12.26 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

04 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරයි.

01.2019 වසරේ අයවැය ආදායම් ළඟා කර ගැනීම් (පහත ආදායම් ශීර්ෂ යටතේ) සම්බන්ධ පහත දක්වා ඇති තොරතුරු ඉදිරිපත් කරන්න. (සභා කටයුතු)

**ලැබීම්
ආදායමෙන්**

අයවැයගත

සත්‍ය ආදායම

ප්‍රතිශතය මුළු

- 1.වරපනම් හා බදු
- 2.කුලී
- 3.බලපත්‍ර ගාස්තු
- 4.සේවා සඳහා ගාස්තු
- 5.වරෙන්තු ගාස්තු හා දඩ
- 6.වෙනත් ආදායම්
- 7.ආදායම් ආධාර
- 8.ප්‍රාග්ධන ලැබීම්
- සේවක ණය
- වෙනත් ආදායම්
- මුළු එකතුව

02. පහත අයුරින් 2019 වසරේ අයවැය හා සම්බන්ධ වියදම් තොරතුරු ඉදිරිපත් කරන්න.

අයවැයගත වියදම සත්‍ය වියදම ප්‍රතිශතය මුළු

ආදායමෙන්

- 1.වැටුප් හා දීමනා
- 2.ගමන් වියදම්
- 3.සැපයුම් හා උපකරණ
- 4.ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියාව හා නඩත්තු
- 5.ප්‍රවාහන සම්බන්ධතා හා අවශ්‍යක සේවා
- 6.පොලී හා ලාභාංශ
- 7.ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර
- 8.විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂිත
- 9.ප්‍රාග්ධන වියදම්
- 10.දිර්ඝකාලීන ණය ආපසු ගෙවීම්
- සේවක ණය ගෙවීම්
- වෙනත් ගෙවීම්
- මුළු එකතුව

03.2019 දෙසැම්බර් 31 දිනට මුදල් ශේෂය - සභා කටයුතු හා පළාත් සභා

04. දැනට ගෙවීමට ඇති (ගිවිසුම් ගතවීම්, මිලදී ගැනීම් සම්පූර්ණ මුදල (2019 දෙසැම්බර් 31 වන දිනට) කීයද?

ගරු සභාපතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට මාස 02ක කාලයක් අපි ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඒකට හරස් ප්‍රශ්නයක් විතරයි. මාස 02 ක් දුන්නාම ලබන සැරේ මට මේක දෙනවා. එතකොට මට හදා ගන්න පුළුවන්නේ.

ගරු සභාපතිතුමා

ඒ දේවල් හදාගෙන මාස 02 කට කලින් දෙන්න පුළුවන් නම් මම දෙන්නම්. මාස 02 ක් කල් ඉල්ලනවා පිළිතුරු ලබා දීම සඳහා.

05.යථා පරිදි කල් දී ඇති යෝජනා.

ගරු සභාපතිතුමා

05 – (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (01) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල, කොස්ගම, පාදුක්ක, කහහේන යන උප කාර්යාල වල දියුණු ගම් ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ වල පනවා ඇති වරිපනම් බදු මුදල් වලට අදාල තක්සේරු දැන්වීම භාරදීමට අදාල දේපලේ පදිංචිකරුවෙකු නොමැතිවීම මත දේපල හඳුනාගත නොහැකි වීම මත හා අනහැර දමනු ලබන වරිපනම් බදු මුදල නොසැලකිය යුතු තරම් මුදලක් වන බැවින් හා එම වරිපනම් බදු මුදල අය කර ගැනීමට පදිංචිකරුවෙකු සොයා ගත නොහැකි බැවින් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 158 (2) වගන්තිය ප්‍රකාරව කටයුතු කර මේ සමඟ අමුණා ඇති උප ලේඛනයේ සඳහන් හිඟ වරිපනම් බදු මුදල කපා හැර වරිපනම් ලේඛන සංශෝධනය කළ යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (02) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා 2020 වර්ෂයට අදාලව සකස් කරන ලද අභ්‍යන්තර විගණන සැලැස්ම, ප්‍රසම්පාදන සැලැස්ම, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා පුහුණු සැලැස්ම සභාව විසින් පිළි ගත යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (03) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ සාමාන්‍ය රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වාහන නොමැති වීම මත මහජන අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී නිලධාරීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් එම දුෂ්කරතාවයන් අවම කර ගැනීමට දේශීය ණය සංවර්ධන අරමුදල් ප්‍රතිපාදන මත ද්විත්ව කාර්යය වාහන දෙකක් රු. 4,108,000.00 ක මිල ගණන යටතේ ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම වෙතින් මිලදී ගත යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගණිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව කරුණු දැනගන්න මම මහ සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිනි ජයවර්ධන මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගණිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහ සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදීනි ජයවර්ධන මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ කරුණු දැක්වීමෙන් පසුව මේ යෝජනාව ගැන විරෝධතාවයක් නැහැ. ඒ නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (04) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් දේපල 2020 වර්ෂයට බදු ලබා දීම සඳහා 2019.11.29 දින පැවති ටෙන්ඩර් මණ්ඩල තීරණය අනුව පහත උප ලේඛනයේ පළමු තීරයේ සඳහන් දේපල එකී උප ලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් ටෙන්ඩර්කරුගේ නම හා ටෙන්ඩර් මුදල අනුව ගිවිසුම් ගත වෙමින් එකී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි යෝජනා කරන්නීය.

දේපල විස්තරය	ජයග්‍රාහී ටෙන්ඩර්කරුගේ නම හා ලිපිනය	ජයග්‍රාහී ලංසුව රු.
හංවැල්ල උගරු මස් කඩය	හේනාධිර පනිතරගේ ප්‍රසාද් නවෝදය, අංක 80, උමන්දල, තිත්තපත්තර.	1,896,100.00
පාදුක්ක උගරු මස් කඩය	ඩග්ලස් විජේසිංහ, 6/1, ගුරුලාන, බෝපේ, පාදුක්ක.	1,101,190.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (05) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි යෝජනා කරන්නීය.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	3227 - 3231 2019.12.09	2019 නොවැම්බර් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල, පෙර පාසල් හා විදුලි අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 54 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු ව්‍යාපෘති සේවකයින් 58 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	2,731,271.58
02	3325 - 3329 2019.12.20	2019 දෙසැම්බර් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 193 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,333,911.29

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් තවත් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (06) ගරු සභාපති ජී.ජයන්ත රෝහල මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි යෝජනා කරන්නීය.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	<p>සීතාවක ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු සනීපාරක්ෂක අංශයේ සේවක මහත්ම මහත්මීන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වෛද්‍ය සායනය සඳහා රු. 171,000.00ක ඇස්තමේන්තුව 2019.12.10 දින මහ සභාවේ අංක 05 – (06) - 12 තීරණයෙන් සභා සම්මත වූ අතර, ක්ෂය රෝගය හා දිර්ඝකාලීන ආබාධිත රෝග තත්වයන් පරීක්ෂාවට FBC පරීක්ෂණය හා හිමොග්ලොබින් ප්‍රමාණය හා රක්තහීනතා තත්වයන් හා ඒ ආශ්‍රිත රෝග පරීක්ෂාවට ESR පරීක්ෂණය සිදු කිරීම සඳහා ඉහත ඇස්තමේන්තුගත මුදලට අමතරව දැරීමට අපේක්ෂිත වැය ඇස්තමේන්තුව.</p> <p>FBC(Full Blood Count) රු. 300 × 150 රු.45,000.00</p> <p>ESR රු. 100 × 150 <u>රු.15,000.00</u></p> <p style="text-align: right;"><u>රු.60,000.00</u> <u>0</u></p>	සභා අරමුදල්	සරප්, ප්‍රධාන කාර්යාලය.	60,000.00
02	<p>2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභා පරිපාලන ගොඩනැගිල්ල, හංවැල්ල මහජන පුස්තකාල ගොඩනැගිල්ල හා ඒ ආශ්‍රිත පරිශ්‍රයේ පවිත්‍රතා හා සනීපාරක්ෂක කටයුතු ඉටු කර ගැනීමේ සේවාව ලබා ගැනීම.</p>	සභා අරමුදල්	ක්ලීන් ඇන්ඩ් කෙයා එන්වයර්මන්ටල් සර්විස් ආයතනය, ගල්වරුසාව පාර, ඔරුවල, අතුරුගිරිය.	1,438,800.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් තවත් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (07) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් "හංවැල්ල පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ" ව්‍යාපෘති කාල සීමාව 2020.02.01 දින අවසන් වීමට නියමිත බැවින්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2020.02.02 දින සිට 2020.08.01 දින දක්වා මාස 06 ක කාල සීමාවක් දක්වා දීර්ඝ කළ යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (08) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් දෛනිකව එකතු වන නොදිරන කසල වර්ග කර බේල් කිරීම සඳහා හංවැල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති "පොලිතින් කැට බේල් කිරීමේ ව්‍යාපෘතියේ" ව්‍යාපෘති කාල සීමාව 2020.02.01 වන දින අවසන් වීමට නියමිත බැවින්, එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2020.02.02 දින සිට 2020.08.01 දින දක්වා මාස 06 ක කාල සීමාවක් දක්වා දීර්ඝ කළ යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් තවත් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ
ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

ගරු සභාපතිතුමා

තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු විනාඩි 15 කට අත්හිටුවනවා.

**තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.20 ට අත්හිටුවන ලදී.
නැවතත් සභාවේ වැඩ කටයුතු පෙ.ව .11.35 ට ආරම්භ කරන ලදී.**

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව සභාවේ වැඩ කටයුතු නැවතත් ආරම්භ කරනවා. ඒ අනුව 05 – (09) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 – (09) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නඩත්තු කළයුතු මාර්ග, ගොඩනැගිලි හා කාණු පද්ධතිය කඩිනමින් අඩු වියදමින් ගුණාත්මකව නඩත්තු කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් පිහිටුවන ලද සීතාවක ප්‍රාදේශීය සභා වැඩ ඒකක ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2020.02.14 දින අවසන් වීමට නියමිතව ඇති බැවින් ඉහත අරමුණු වඩාත් හොඳින් ඉටුකර ගැනීමට සඳහා "වැඩ ඒකක ව්‍යාපෘති කාල සීමාව" 2020.02.15 දින සිට 2020.08.14 දින දක්වා මාස 06 ක කාල සීමාවක් දක්වා දීර්ඝ කළයුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි
මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

උප ලේඛනය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
01	3,500.00
02	3,150.00
03	3,000.00
04	4,500.00
05	2,000.00
08	2,650.00
11	4,250.00
12	5,400.00
13	5,500.00
14	5,500.00
15	6,500.00
16	6,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ ගැන සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරමු නැත්නම් ඡන්ද විමසීමක් කරන්න වෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

05 – (11) යෝජනාව සම්බන්ධව අපි කාරක සභාවේ සාකච්ඡා කර ගත ආකාරයට එම කුලීය අයකර ගත යුතුයි කියන ස්ථාවරයේ නමයි සභාව ඉන්නේ ඒකේ වෙනසක් නැති වෙයි. අපි කරුණු පැහැදිලි කළා. මේ සම්බන්ධව වෙනස් මතයක් නැත්නම් නව අදහස් ඉදිරිපත් කරනවාද? නැත්නම් මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (12) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙහි ආදායම් හා වියදම් සම්බන්ධයෙන් හා ඊට අනුගාංගික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කාර්යව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා මුදල් පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන මුදල් පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

1. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා (කාරක සභා සභාපති)
2. ගරු උප සභාපති එස්.ඩී. මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
5. ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා
8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා
9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
11. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා
12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සාලේලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශශිෂ්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් චන්දන සූරියආරච්චි මැතිතුමා
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී එකඟ වූ පරිදි මා විසින් ඉහත යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කරනු ලබනවා.

සංශෝධන යෝජනාව.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙහි ආදායම් හා වියදම් සම්බන්ධයෙන් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා මුදල් පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන මුදල් පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

- 1. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා (කාරක සභා සභාපති)
- 2. ගරු උප සභාපති එස්.ඩී. මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා

5. ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා
8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ. මංජුල ධම්මික විරරත්න මැතිතුමා
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ශ්‍රේමරත්න මැතිතුමා
11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභාති අල්මේදා මැතිතුමිය
15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා
16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සුරියආරච්චි මැතිතුමා
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද.

මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත සංශෝධිත යෝජනාව ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (13) ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ පරිසර හා පහසුකම් කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා පරිසර හා පහසුකම් කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන පරිසර හා පහසුකම් කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ශ්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා (කාරක සභා සභාපති)
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී. ෆිලිප්පා ඇන්ට් ඔල්ගා අතුකෝරල මැතිතුමිය
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී. ගීතාමති ස්වර්ණලතා මැතිතුමිය

- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා
- 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර රූපසිංහ මැතිතුමිය
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී එකඟ වූ පරිදි මා විසින් ඉහත යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කරනු ලබනවා.

සංශෝධන යෝජනාව.

2020 වර්ෂය සඳහා සිතාවක ප්‍රාදේශීය සභාවේ පරිසර හා පහසුකම් කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුගාමික කරුණු සම්බන්ධයෙන් සිතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සිතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කාර්යව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සිතාවක ප්‍රාදේශීය සභාව සඳහා පරිසර හා පහසුකම් කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන පරිසර හා පහසුකම් කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා (කාරක සභා සභාපති)
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී. ෆිලිෂියා ඇන්ට් ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී. කුමුදිනි ජයවර්ධන මැතිතුමිය
9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසිලි මැතිතුමිය
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර් රූපසිංහ මැතිතුමිය
11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද.

මේ යෝජනාවත් ඒකමනිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

**ඉහත සංශෝධිත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ
ස්ථිරත්වයෙන් ඒකමනිකව සභා සම්මත විය.**

05 - (14) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කාර්යව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා (කාරක සභා සභාපති)
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චිත්තක දේවිත්ද සමරවීර මැතිතුමා
8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා
10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී චන්ද්‍රලතා මැතිතුමිය

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී එකඟ වූ පරිදි මා විසින් ඉහත යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කරනු ලබනවා.

සංශෝධිත යෝජනාව.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුගාමික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා (කාරක සභා සභාපති)
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

- 7.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චන්තක දේවිනද සමරවීර මැතිතුමා
- 8.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 9.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා
- 10.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී චන්ද්‍රලතා මැතිතුමිය
- 11.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද.

මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත සංශෝධිත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (15) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2020 වර්ෂය සඳහා සිතාමතා ප්‍රාදේශීය සභාවේ නඩත්තු හා ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සිතාමතා ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සිතාමතා ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කාර්යව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සිතාමතා ප්‍රාදේශීය සභාව සඳහා කාර්මික සේවා කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන කාර්මික සේවා කාරක සභාවේ කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා (කාරක සභා සභාපති)
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා
- 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්. අසෝක වැලිකල මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී එකඟ වූ පරිදි මා විසින් ඉහත යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කරනු ලබනවා.

සංශෝධිත යෝජනාව.

2020 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ නඩත්තු හා ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් හා ඊට අනුශාංගික කරුණු සම්බන්ධයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට උපදෙස් ලබා දීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව විසින් පවරනු ලබන බලතල, කාර්යය හා කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සඳහාද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා කාර්මික සේවා කටයුතු පිළිබඳ කාරක සභාවක් ප්‍රාදේශීය සභා පනතේ 12 (1) වන වගන්තිය යටතේ පත් කර ගත යුතු බවත්, එසේ පත් කර ගනු ලබන කාර්මික සේවා කාරක සභාවේ කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය පහත උප ලේඛනයේ සඳහන් ආකාරයට විය යුතු බවටත් යෝජනා කරන්නීය.

ඉහත කී උප ලේඛනය.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා (කාරක සභා සභාපති)
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා
6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා
7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළපහන මැතිතුමා
8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්. අසෝක වැලිකල මැතිතුමා

- 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සාලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාශිණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද.

මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත සංශෝධිත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (16) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

1989 අප්‍රේල් 17 අංක 554/5 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් 1988 ප්‍රාදේශීය සභා රීති (මූල්‍ය හා පරිපාලන) වලට අනුකූලව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව සීතාවක ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩර් මණ්ඩලය ලෙසද කටයුතු කළ යුතු යැයි යෝජනා කරන්නීය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (17) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහල නැංවීම සඳහා සුදුවැල්ල ශිල්ප යොවුන් යාත්‍රා පරිගණක පුහුණු මධ්‍යස්ථානය සඳහා ව්‍යාපෘති පදනමින් කාර්ය මණ්ඩලය බඳවා ගැනීම පිණිස සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව සභාව විසින් පිළිගත යුතු යැයි යෝජනා කරන්නීය. (ව්‍යාපෘති වාර්තාව මේ සමඟ අමුණා ඇත.)

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

5 - (17) යෝජනාව සම්බන්ධයෙන් සුසන්ත රූපසිංහ ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කාරණා සම්බන්ධවත් සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධවත් අපි අධ්‍යාපනික බලධාරීන්ගෙන් විමසීමක් කරලා ඒ කටයුත්තට අපේ වැඩසටහන අළුත් කරන්න සහ ඒ සඳහා අවශ්‍ය කරන සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බවත් දැනුම් දෙනවා. ඒ වගේම මේ සභාවට යම් අදහසක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේ යෝජනාව සම්මත කරන්න පුළුවන්. මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ
ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

ගරු සභාපතිතුමා

05 - (18) යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමාට අවස්ථාව ලබා දෙනවා.

05 – (18) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් යෝජනා කරයි.

අප සභාව මාසිකව අප වෙත ලබා දෙන "ලැබීම් හා වියදම් මාසික ප්‍රකාශනය" තුළින් අප වෙත ලබා දෙනුයේ ඒ ඒ මාසයට අදාල ආදායම් මුදල හා වියදම් මුදල පමණි. (සභා හා පළාත් සභා ලෙස) මේ තුළින් අප හට පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අපහසු බැවින් සියළු සභිකයන්ට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එම ප්‍රකාශනයේම සභා තීරුව (Column) එක කොටස් තුනකට බෙදා එහි මාසික ලැබීම්, වියදම්, මෙන්ම සමුච්චිත අගය (එකතුව) හා මුළු ආදායමෙන් එම සමුච්චිත අගයේ ප්‍රතිශතය ගණනය කර ඇතුළත් කර ලබා දීමට කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි. (මෙය 2020 ජනවාරි ලැබීම් හා වියදම් මාසික ප්‍රකාශනයේ සිට ක්‍රියාත්මක කරන ලෙසද යෝජනා කරමි.)

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජනේන්ද්‍ර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු සභාපති ජී. ජයරත්න රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

- 01. ගරු සභාපති ජී.ජයරත්න රෝහණ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රවි මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු රාජපක්ෂ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයරත්න රණවක මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.මංජුල වීරරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චිත්තක දේවිනද සමරවීර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාසිණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ඒ.ඩී.ඉන්ද්‍රානි පද්මසීලි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී මාලනී වන්දුලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාර් රූපසිංහ මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	12
යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	22
යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු	02
ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරුන්	03

ගරු සභාපතිතුමා

ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්ද 10 කින් පරාජයට පත් වෙනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජනේන්ද්‍ර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් බහුතර ඡන්ද 10 කින් පරාජයට පත් විය.

05 - (19) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

අවිස්සාවේලේ ආසනයේ සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව සතු මාර්ග 500 km ආසන්න ප්‍රමාණයක් ඇත. අප බල ප්‍රදේශයේ පවතින භූමි පිහිටීම කොළඹ දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රදේශ වලට වඩා සුවිශේෂය. මෙහි කඳු බෑවුම් විශාල ප්‍රමාණයක් පිහිටා ඇත.

මෙම ප්‍රදේශයන් හි මාර්ග සංවර්ධනය කිරීමේදී තාර යෙදීම අවුරුදු 1 ½ ක් වැනි කෙටි කලකින් විනාශයට පත් වේ. මාර්ග හරහා පැමිණෙන ජල පහර ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක. එහෙයින් ඉදිරියේදී සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පෙරමුසු කොන්ක්‍රීට්, කුට්ටි ගල් වැනි සංවර්ධන වැඩ කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

පිටපත් - දිසාපතිතුමා - කොළඹ
ප්‍රාදේශීය ලේකම් - සිතාවක/පාදුක්ක.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධව ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන සූරියආරච්චි මැතිතුමා

- 03.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 04.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 05.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා
- 06.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 07.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා
- 08.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 09.ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ගරු සභාපතිතුමා

ඔබතුමාලාගෙන් පක්ෂවත් අදහස් ඉදිරිපත් වුණා. විරුද්ධවත් අදහස් ඉදිරිපත් වුණා. ඒ නිසා ඒ සම්බන්ධව බෙදීමක් මන්ත්‍රීතුමාලා ඉල්ලා සිටියා. ඒ නිසා අපි ඡන්ද විමසීමකට යනවා.

ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

- 01. ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු රාජපක්ෂ මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.මංජුල වීරරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණදිලිප් කුමාර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනද සමරවීර මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමුණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජී.ඩී.ඉන්ද්‍රානි පද්මසිලි මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී.මාලනී චන්ද්‍රලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගර්කා කුමාර් රූපසිංහ මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .චන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු 01

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරුන් 02

ගරු සභාපතිතුමා

ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්ද 16 කින් පරාජයට පත් වෙනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් බහුතර ඡන්ද 16 කින් පරාජයට පත් විය.

05 – (20) ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි යෝජනා කරන්නීය.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ජෙනරේටර් යන්ත්‍රය නැඹිම සඳහා ස්ථානයක් සකස් කිරීම.	සභා අරමුදල්	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	771,317.30
02	හංවැල්ල ළදරු පාසලේ අඩුපාඩු සකස් කිරීම.	සභා අරමුදල්	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	113,579.15
03	අංගම්පිටිය පොදු නාන ලීද අළුත්වැඩියා කිරීම.	සභා අරමුදල්	සභාපති, අංගම්පිටිය සුවසෙන වැඩිහිටි සමිතිය.	520,888.51
04	වග ඉරිදාපොළ ගැමුණු මාවත කොටසක් කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම. (2019.09.10 දින මහා සභාවේ 05 (08) – 10 නීරණයේ සඳහන් වග මකුළුවගොඩවැල්ල පාර කොන්ක්‍රීට් කිරීම රු. 429,992.22 ක ව්‍යාපෘතිය අවලංගු කර ඒ වෙනුවට ඉහත ව්‍යාපෘතිය සිදු කිරීම.)	සභා අරමුදල්	සභාපති, සුහද මිතුරු සංසදය, වග.	414,464.77
05	දෙරණ මාධ්‍ය ජාලය හා එක්ව සිදු කරනු ලබන සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ	සභා අරමුදල්	සරජ් ප්‍රධාන කාර්යාලය.	90,000.00

	<p>ගර්භණී මව්වරුන් සහභාගී කර ගනිමින් සෞන්දර්යාත්මක සංගීතමය වැඩසටහනක් පැවැත්වීම.</p> <p>කොස්ගම ආදිත්‍ය හෝටලයේ ශාලාව සඳහා ගෙවීම. රු.10,000.00</p> <p>(මව්වරුන් 400 කගේ සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.)</p> <p>ගර්භණී මව්වරුන් හා ආරාධිත අමුත්තන් සඳහා සංග්‍රහ වියදම් රු. 60,000.00</p> <p>අවිනිශ්චිත වියදම් <u>රු. 20,000.00</u></p> <p><u>රු. 90,000.00</u></p>			
06	<p>දෙරණ මාධ්‍ය ජාලය හා එක්ව සිදු කරනු ලබන සිතාමතා ප්‍රාදේශීය සහා බල ප්‍රදේශයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගර්භණී මව්වරුන් සහභාගී කර ගනිමින් සෞන්දර්යාත්මක සංගීතමය වැඩසටහනක් පැවැත්වීම.</p> <p>ශාලාව සඳහා ගෙවීම. රු.10,000.00</p> <p>(මව්වරුන් 400 කගේ සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.)</p> <p>ගර්භණී මව්වරුන් හා ආරාධිත අමුත්තන් සඳහා සංග්‍රහ වියදම් රු. 60,000.00</p> <p>අවිනිශ්චිත වියදම් <u>රු. 20,000.00</u></p> <p><u>රු. 90,000.00</u></p>	සහා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය.	90,000.00
07	<p>මාඹුල කරදවල පාරේ නිමල් මහතාගේ නිවස අසල බෝක්කුවේ පැති බැම්ම බැදීම.</p>	සහා අරමුදල්	සහාපති සෞභාග්‍යා ප්‍රජාමූල සංවිධානය මාඹුල	389,239.55

ගරු ප්‍රාදේශීය සහා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සහාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සහා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

- 02. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහසක් තියෙනවාද. මේ යෝජනාවත් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලඟට කාරක සභා වාර්තා සලකා බැලීම.

06. කාරක සභා වාර්තා

06 – (01) 2019.12.20 කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කමිටු වාර්තා වලට කලා කරන එකක් නෙමෙයි. නමුත් කාර්මික සේවා කමිටුවට අදාල එකක් නිසා මම කලා කරන්නේ. පහුගිය කමිටුවකට මම ලිපියක් ඉදිරිපත් කලා පරණගම සිට ධර්මග්‍රාමය දක්වා දිවෙන අතුරු මාර්ගයේ යම් කොටසක අඩි 4 ක් වගේ හීනි ප්‍රමාණයක් තියෙනවා. එතනින් වාහනයක් යන්න බැහැ. මෝටර් සයිකලයක් ත්‍රිවිල් එකක් වගේ තමයි යන්නේ. ඒක පුළුල් කරන්න කියලා. ප්‍රාදේශීය සභාවට ඒ පාර පවරලා තියෙන්නේ. නමුත් කාර්මික සේවා කමිටුවෙන් නිරීක්ෂණය කරලා ස්ථාන පරීක්ෂණයක් කලා. ඒ වේලාවේ අමරපාල තාක්ෂණ නිලධාරී මහත්මා ගිහින් තියෙනවා එතනට එනකම් ඒ පාර පවරලා නැහැයි කියලා. නමුත් මට මනකයි රංජනී ඉද්දගොඩ මන්ත්‍රීතුමිය අනු ගණන් වල ඒ පාර පැවරුවේ හරියටම ඒ තාවල්ගොඩ ධර්මග්‍රාමය පාරට එනකම් මැනලා. එතකොට මනිනකොට මීටර් 500 ක් තමයි පරණගම බෝධිය ගාව ඉදන්ම. මීටර් 500 දැන් අඩුයිල. අඩු වෙන්න හේතු තිබුණා. කෙලින් පාර පොඩ්ඩක් ඉඩම් වලින් හරස් වෙලා ඇවිත් තියෙනවා. නමුත් භාගෙට තවත්වන්නේ නැහැනේ පාරවල් දිගටම මැනලානේ පවරන්නේ. ඒ තාක්ෂණ නිලධාරී මහත්මයා කියලා තියෙනවා මීටර් 500 නැහැයි කියලා. මම මේ ඊසේ පෙරෙයිදා මැනලා බැලුවා. ඒ හීනි වෙලා තියෙන ඉඩම් කොටස පහුකරගෙන මීටර් 20 ක් 30 ක් විතර තියෙනවා තව දුරට පැවරලා. සමන්ත මන්ත්‍රීතුමාත් දන්නවා හරි අපහසුයි. විශාල ප්‍රයෝජනයක් වෙනවා කිලෝමීටර් 02 ක විතර අඩුවක් වෙනවා පරණගම පාර දක්වා එන මගීන්ට සභාපතිතුමා ගිහිල්ලා හරි බලලා පාර පළල් කරන්න. එක නීතිමය කටයුතු කරන්න හරි පුළුවන්. හරි මොකද නිවස අයිති අය අත්සන්

කරලා තියෙනවා. පවරන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ අයගේ දෙමව්පියන් කැමති වුණාට ළමයි තමයි දැන් හීන් කරලා මේ බැමිමක් බැඳගෙන තියෙන්නේ. ඒ ගැන බලන්න කියලා ඒ ලිපිය නැවත කමිටුවට දාලා නැවත නිරීක්ෂණය කරන්න.

ගරු සභාපතිතුමා

මම තාක්ෂණ නිලධාරීන්ගේ කියනවා ඒ ගැන වාර්තාවක් දෙන්න කියලා ආයි අහන්න බැහැ මන්ත්‍රීතුමා කිව්ව කාරණය සම්බන්ධව බලලා කාර්මික සේවා කමිටුවට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනත් දෙන්න. අපේ වැඩ අධිකාරීන්ගේ තාක්ෂණ නිලධාරීන්ගේ ඒ සම්බන්ධව වාර්තාවක් අහනකම් ඉන්න එපා. මට ඒ වාර්තාව කලින් ගෙනත් දීලා සාකච්ඡා කරන්න මන්ත්‍රීතුමා කිව්ව කාරණාව සම්බන්ධව.

2019.12.20 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2019.12.23 නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.12.23 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (03) 2019.12.24 පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.12.24 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (04) 2019.12.27 මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු සභාපතිතුමා

මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාවේ අඩුවක් තිබිලා අපි ඒක ඔබතුමාලාට ලබා දුන්නා.

2019.12.27 දින පවති මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීම් වාර්තාවේ 02.(ආ) මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව විසින් කරනු ලබන ගෙවීම් සලකා බැලීම යටතේ අනු අංක 161 සිට 178 දක්වා පහත ගෙවීම්ද ඇතුළත් විය යුතුයි.

අනු අංක	විස්තරය	ගෙවීම් ලබන්නා	මුදල (රු)
---------	---------	---------------	-----------

161	ඇණවුම් අංක 15406 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 3235 පරිදි හංවැල්ල උප කාර්යාලයට වෝටර් ඩිස්පෙන්සර් යන්ත්‍ර 01 ක් ලබා ගැනීම.	වෝටර් බා පුද්. සමාගම, පිටුම්පේ, පාදුක්ක.	10,250.00
162	පිටුම්පේ නිදහස් ආයුර්වේදයට ඔහුගේ ඇණවුම් කිරීම සඳහා මුදල් ලබා දීම.	සභාපති, ශ්‍රී ලංකා ආයුර්වේද ඔහුගේ සංස්ථාව, නාවින්න, මහරගම.	200,000.00
163	ඇණවුම් අංක 11917 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 3211 පරිදි අඟල් එකේ කේසින් 20 ක් ලබා ගැනීම.	සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රිකල් ලංකා පුද්. සමාගම, මැලිබන් වීදි, කොළඹ 11.	3,105.00
164	ZA 9154 අංක දරණ කම්පැක්ටර් රථයේ 12 වන හා 13 වන වාරික මුදල් ගෙවීම.	පළාත් පාලන කොමසාරිස් (බ.ප), පළාත් පාලන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.	620,000.00
165	ඇණවුම් අංක 14481, 15414 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 3265, 3266 පරිදි ගර්හනී මව්වරුන් සඳහා ලබා දෙන ද්‍රව්‍ය බහාලීමට බැග් 265 ක් ලබා ගැනීම.	හොරයිසන් ප්‍රින්ටින් පුද්.සමාගම, මාලඹේ පාර, කොට්ටාව, පන්නිපිටිය.	17,225.00
166	2019 නොවැම්බර් මාසයට අදාළව පරිපාලන ගොඩනැගිල්ල, හංවැල්ල මහජන පුස්තකාල ගොඩනැගිල්ල හා ඒ ආශ්‍රිත පරිශ්‍රයේ පවිත්‍රතා කටයුතු හා සනීපාරක්ෂක සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ගෙවීම.	ලක්දිල් ක්ලීනින් ඇන්ඩ් මේන්ටනන්ස් සර්විසස්, ලාචුලුගස් හංදිය, මල්වත.	68,050.00
167	කහනේන සතිපොලොහි විදුලි සැපයුමේ ආවරණය සකස් කිරීම.	දිනුෂි ලී මෝල හා ලී වෙළෙඳසැල, කෙලින් විදිය, හංවැල්ල.	6,800.00
168	2019.08.15 දින හංවැල්ල සිට පාදුක්කට කන්ටේනර් ටැංකියක් ප්‍රවාහනය කිරීමට බ්‍රම් ට්‍රක් රථයක සේවාව ලබා ගැනීම.	අබේසිංහ ඉන්ජිනියරින් සර්විසස්, පහන්ගම, හංවැල්ල.	6,000.00
169	ආහාර පනත යටතේ ක්‍රියා කිරීමේ දී ලබා ගත් සාම්පල් වෙනුවෙන් මුදල් ගෙවීම.	මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.පී කෝරලගේ මයා	1,767.00
170	පාදුක්ක ප්‍රජා ශාලාව වයරින් කිරීමට අදාළ ද්‍රව්‍ය ලබා ගැනීම.	පී.සී.ඉලෙක්ට්‍රිකල්ස්, පහන්ගම, හංවැල්ල.	2,490.00
171	26970/ L අංක දරණ නඩුව සඳහා නීතිඥ ගාස්තු ගෙවීම.	නීතිඥ එම්.පී. සී. චන්ද්‍රදාස, සීතාවක, අවිස්සාවේල්ල.	2,000.00
172	2019 නොවැම්බර් මාසයේ දී වෝටර් ඩිස්පෙන්සර් යන්ත්‍ර සඳහා ලබා ගත් ජල බදුන් වෙනුවෙන් මුදල් ගෙවීම.	වෝටර් බා ප්‍රයිවට් ලිමිටඩ්, පිටුම්පේ, පාදුක්ක.	14,030.00
173	හංවැල්ල උත්සව ශාලාවේ වේදිකාවට තිර රෙදි හා කාපට් සකස් කිරීම.	බස්නාහිර පළාතේ කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ගංගොඩවිල, නුගේගොඩ.	432,970.00
174	ඇණවුම් අංක 16105 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 1922 පරිදි පාදුක්ක බස් නැවතුම් පලට ABC කියුබ් 10 ක් ලබා ගැනීම.	ඩබ්ලිව්.කේ.කේ ඉන්ජිනියරින් කම්පනි පුද්.සමාගම,	45,000.00

		මාවනගම, පාදුක්ක.	
175	ඇණවුම් අංක 16104 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 1921 පරිදි පාදුක්ක බස් නැවතුම් පලට ගල්පස් කියුබ් 10 ක් ලබා ගැනීම.	එම්.ආර්.ආර්.කේ. පෙරේරා, පහළ කොස්ගම, කොස්ගම.	45,000.00
176	ඇණවුම් අංක 16033 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 3211 පරිදි පාදුක්ක වැඩ ඒකකයට ¼ X ½ විජ්ජ ගල් කියුබ් 08 ක් ලබා ගැනීම.	අරුණ ඒජන්සිස්, සංඝරාජ මාවත, කොළඹ.	48,760.00
177	ඇණවුම් අංක 16032 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 1919 පරිදි පාදුක්ක වැඩ ඒකකයට ABC කියුබ් 2 ½ ක් ලබා ගැනීම.	ඩබ්ලිව්.කේ.කේ ඉංජිනියර්ස් කම්පනි පුද්.සමාගම, මාවනගම, පාදුක්ක.	11,250.00
178	ඇණවුම් අංක 16031 හා භාණ්ඩ ලැබීම් පත්‍රිකා අංක 1918 පරිදි කහවල මාර්ගයට ABC කියුබ් 2 ½ ක් ලබා ගැනීම.	ඩබ්ලිව්.කේ.කේ ඉංජිනියර්ස් කම්පනි පුද්.සමාගම, මාවනගම, පාදුක්ක.	11,250.00

2019.12.27 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (05) 2019.12.10 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.12.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (06) 2019.12.27 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.12.27 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2019 නොවැම්බර් මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2019 නොවැම්බර් මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

ගරු සභාපතිතුමා

පෞද්ගලික ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, න්‍යායපත්‍ර අංක 08 පැවති බස් මගී ආවරණ යළි ලබා ගැනීම සම්බන්ධවයි.

කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට සාලාව නගරයේ අවිස්සාවේල්ල දෙසට 2016 ජූනි 05 දින දක්වා පැවති බස් මගී ආවරණය වසර ගණනාවක් තිස්සේ නොමැත. 2016.06.05 දින සාලාව යුධ අවි ගබඩාව පිපිරවීමෙන් එම බස් මගී ආවරණය විනාශ වූ අතර පසුව ඒ මගී ආවරණය ලබා දීමට බලධාරීන් ක්‍රියා කළේ නැත. එම බස් මගී ආවරණය සාලාව සරත් මහනාගේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට පිහිටා තිබුණි. විශාල පාසල් ළමුන් ප්‍රමාණයක් විවිධ රැකියා සඳහා යන පිරිස් ඇතුළු ප්‍රදේශයේ ජනතාවට පැවති බස් මගී ආවරණය නොමැතිවීම නිසා අපහසුතාවයන්ට පත් වේ. කොළඹ දෙසින් සාලාව නගරයේ බැසීමට එන මගීන් බස් රථ වල සේවක මහතුන් සමඟ ගැටළු ඇති කරගන්නා අවස්ථා පෞද්ගලිකව මා හට නිරීක්ෂණය විය. එම අවස්ථා වල බස් රථ සේවකයින් මගීන්ට අවසානයේ දොස් පවරනුයේ මගී ආවරණයක් හෝ බස් රථ නැවතුම්ලක් පැහැදිලිව ප්‍රදර්ශනය නොවන නිසා ඔවුන්ට කරන්න දෙයක් නොමැතියි යන ප්‍රකාශයනි. එමෙන්ම කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට මහගෙදර හෝටලය ආසන්නව පැවති බස් මගී ආවරණය ද කලක සිට දක්නට නොමැත. අවිස්සාවේල්ල සිට සාලාව දෙසට ආදිත්‍ය හෝටලය හා බේකර්ස් අසල පැවති බස් මගී ආවරණයද ඉවත් වී ඇත. එම බස් මගී ආවරණ කලක සිට ප්‍රදේශයේ ජනතාව පාවිච්චි කරන ලදී. ප්‍රදේශයේ ජනතාවට ගමනාගමන කටයුතු වෙනුවෙන් පහසුවක් වන අවිවට වැස්සට ආවරණයක් විය හැකි මගීන් හා බස් රථ සේවකයින් අතර ඇතිවන බහින් බස්වීම් වළක්වමින් එම බස් මගී ආවරණය සුදුසු පරිදි ලබා දීමට පියවර ගන්නා මෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිට යොමු කරන මෙන් ඉල්ලමි. එමෙන්ම මෙහි පිටපත් ගරු ආණ්ඩුකාරතුමිය බස්නාහිර පළාත, ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත මාර්ග අමාත්‍යාංශ ලේකම් බස්නාහිර පළාත වෙනද යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි.

ගරු සභාපතිතුමා

මීළඟට සතී හෙක්ටර් පිරිස් මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සතී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම මේ පෞද්ගලික ප්‍රකාශය කරන්නේ හිඟුරල හන්දිය ජලයෙන් යටවීම සම්බන්ධව. සෑම වැසි දිනයකදීම ගරු සභාපතිතුමනි, හිඟුරල හන්දිය පාර යට වෙනවා. කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රත්වල පහන ළඟ සෑම වැසි දිනයකදීම ජලයෙන් යට වෙන නිසා එය පාලනය කිරීමට එම ස්ථානයේ පාර පුළුල් කර ජලය බැස යාමට කටයුතු කරන ලදී. නමුත් ඉන් පසු සෑම වැසි දිනයකදීම හිඟුරල හන්දිය ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධාවක් පවතී. හිඟුරල හන්දියේ සිට ටෙරන්ස් පෙරේරා මාවතේ ගමන් කරන ජනතාවට මහත්

කරදරක් සිදු වී ඇති අතර, මේ හේතුවෙන් ඒ පාලම අසල මාර්ගයේදී සේදී ගොස් කඩා වැටී මාර්ගය මේ වනවිට විනාශ වී ඇත. තවද ගරු සභාපතිතුමනි, මෙම ස්ථානය ජලයෙන් යටවීම නිසා රාත්‍රී කාලවල විශාල වාහන තදබදයක් හා වාහන පෝළිමක් දිගට තියෙනවා. ඒ අවස්ථා වලදී සමහර පෞද්ගලික පන්ති වලට යන පාසල් දරුවන්ට පවා රාත්‍රී 9.00, 10.00 වෙනකම් එම ස්ථානයේ රැඳී සිටීමට සිදු වන අවස්ථාවන් අපි බොහොම දැක තියෙනවා. මේ හේතුව නිසා වාහන වල ජනතාවටත් පැය ගණන් පාරේ රස්තියාදු වීමට සිදු වන බවත් අපි දන්නවා. ගරු සභාපතිතුමනි ප්‍රාදේශීය සභාවේ අවධානය මේ දෙස යොමු කර අදාල අංශ වෙත වාර්තා කර හැකි ඉක්මණින් කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස මම ඉල්ලීම කරනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

මිලගට විත්තක දේවින්ද මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විත්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ විශේෂයෙන් පළාත් සභාව මගින් පාලනය වන පාසල් තමයි බොහොමයක් තියෙන්නේ. නමුත් එම පාසල් වල දීර්ඝ කාලයක් පරිපාලනයේ නියැලෙන විදුහල්පතිවරුන් සමහර විදුහල්පතිවරුන් පාසල් පරිපාලනය කරගෙන යනවා. සමහර විදුහල්පතිවරුන් ඉතා දුර්වල විදිහට ඒ පාසල් පරිපාලනය කරගෙන යනවා. දැනට ක්‍රියාත්මක වෙලා තියෙන එක පාසලක අවුරුදු 05 ක සේවා කාලය සම්පූර්ණ වුණාම එම මාරු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා සියළුම විදුහල්පතිවරුන් විදුහල්පතිවරියන් පොදුවේ සමාන සේවයක් ලැබෙන පරිදි ස්ථාන මාරු කිරීම් බල ගන්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව පහත සඳහන් අයට පිටපත් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ගරු ආණ්ඩුකාරතුමිය බස්නාහිර පළාත, සභාපති, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, සභාපති පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාව කොළඹ 03. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික ප්‍රකාශ අපි අදාල ආයතන වෙත යොමු කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.

අද දින මහ සභා රැස්වීම සඳහා සහභාගී නොවූ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී. ෆිලිපියා ඇනට් ඔල්ගා මැතිතුමිය, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්. අසෝක වැලිකල මැතිතුමා සහ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා වෙනුවෙන් නිවාඩු අනුමත කරනවා.

අද දින මහ සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට සුදානම් වෙන්නේ. අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තූතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුදකරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 3.00 ට නිමාවට පත්විය.